



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30 ජනාධිපති මාවත කොළඹ 01 ශ්‍රී ලංකාව  
දුරකථන අංක : 2477424, 2477423, 2477418  
ෆැක්ස් : 2346257, 2477739  
ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk  
වෙබ් අඩවිය : www.cbsl.gov.lk

# ප්‍රවෘත්ති පත් නිවේදනය

**නිකුත් කළේ** ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

**දිනය** 2019 නොවැම්බර් මස 06 වැනි දින

## ආසියානු ණය පුරකකරණ ආයතනික එකමුතුවෙහි 32 වන වාර්ෂික සමුළුව - 2019, කොළඹ ශ්‍රී ලංකාව

ආසියානු ණය පුරකකරණ ආයතනික එකමුතුවෙහි 32 වන වාර්ෂික සමුළුව 2019 ඔක්තෝම්බර් මස 28 සිට 30 දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පර්ශ්‍රයේ දී පැවැත් වූ අතර එහි සත්කාරකත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දරණ ලදී. වඩා හොඳ ණය පුරකකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 1987 දී මෙම ආසියානු ණය පුරකකරණ ආයතනික එකමුතුව ස්ථාපනය කරන ලදී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආසියාවේ ස්ථාපිත විශාලතම සංවිධානය මෙය වන අතර රටවල් 11 ක සාමාජික ආයතන 16 කින් මෙය සමන්විත වේ. ආසියානු ණය පුරකකරණ ආයතනික එකමුතුවෙහි වර්තමාන සාමාජික රටවල් අතරට ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, මොන්ගෝලියාව, තේජාලය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිවානය සහ තායිලන්තය ඇතුළත් වේ.

ආසියානු ණය පුරකකරණ ආයතනික එකමුතුවෙහි 32 වන වාර්ෂික සමුළුවෙහි තේමා පාඨය වූයේ “**ණය පුරකකරණය : නිරසාර සංවර්ධනයක් උදෙසා**” යන්නයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සමුළුවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය එතුමා විසින් පවත්වන ලදී. ණය පුරකකරණ ආයතන එකමුතුවෙහි ඉදිරි ක්‍රියාමාර්ග සඳහා පෙර දැක්මක් සකස් කිරීමට සහ වර්තමාන ණය පුරකකරණ විෂය පථය සහ නව ප්‍රවණතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමුළුවට සමගාමීව ආසියානු ණය පුරකකරණ ආයතනවල ප්‍රධානීන්ගේ හමුවක් පැවැත්විණි.

මෙම සමුළුව දින දෙකක තාක්ෂණික සැසිවලින් සමන්විත වූ අතර එහිදී ණය ඇප ආවරණ පද්ධතීන් සඳහා ඩිජිටල්කරණයේ බලපෑම, ණය පුරකකරණයන් හි නවෝත්පාදනයන් සහ තිරසාර මූල්‍ය තුළින් මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීම යන මාතෘකා පිළිබඳව පිළිවෙලින් ජොසේ ෆර්නාන්ඩු ෆිගුයිරෙඩෝ මහතා - සභාපති, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා වන කෘෂිකර්ම සහ අන්‍යෝන්‍ය ණය ඇප ආවරණ සංගමය - පෘතුගාලය, ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා - හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආචාර්ය අනිල් පෙරේරා මහතා - අතිරේක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුව, විසින් ආරාධිත දේශනයන් පවත්වන ලදී.

ණය පුරකකරණය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා කළ මෙම සමුළුව සඳහා විදේශීය නියෝජිතයන්ද ඇතුළුව 90 ක පමණ නියෝජිත පිරිසක් සහභාගී විය. තවද මෙම සමුළුව මගින් සාමාජිකයන් අතර සහසම්බන්ධතාවයන් වර්ධනය කරන අතරම රට තුළ ආනාගත තිරසාර සංවර්ධනය සඳහා දායක වන ධනාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට ද අවස්ථාව සැලසුණි.



